



**ශ්‍රී ලංකා මහ බැංකුව**  
**இலங்கை மத்திய வங்கி**  
**CENTRAL BANK OF SRI LANKA**

**සන්නිවේදන දෙපාර්තමේන්තුව**

30, ජනාධිපති මාවත, කොළඹ 01, ශ්‍රී ලංකාව  
 දුරකථන අංක : 2477424, 2477423, 2477418  
 ෆැක්ස් : 2346257, 2477739  
 ඊ-මේල් : dcommunications@cbsl.lk, communications@cbsl.lk  
 වෙබ් අඩවිය www.cbsl.gov.lk

# ප්‍රවෘත්ති පත් නිවේදනය

**නිකුත් කළේ** ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව

**දිනය** 2019 දෙසැම්බර් මස 27 දින

**මුදල් ප්‍රතිපත්ති විවරණය: 2019 - අංක 08**

**ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික නොවෙනස්ව පවත්වා ගනී**

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, 2019 දෙසැම්බර් 26 වැනි දින පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 7.00 සහ සියයට 8.00 ක් ලෙස දැනට පවතින මට්ටමේ නොවෙනස්ව තබා ගනිමින් සිය ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය පවත්වා ගෙන යෑමට තීරණය කළේය. දැනට පවතින සහ අපේක්ෂිත දේශීය ආර්ථිකයේ, මූල්‍ය වෙළඳපොළෙහි මෙන්ම ගෝලීය ආර්ථිකයේ ප්‍රවණතාවන් මනාව සැලකිල්ලට ගනිමින් මුදල් මණ්ඩලය මෙම තීරණය ගනු ලැබීය. මුදල් මණ්ඩලයේ මෙම තීරණය, උද්ධමනය සියයට 4-6 අතර පරාසය තුළ පවත්වා ගැනීමේ අරමුණ සමඟ අනුකූල වන අතර, මැදිකාලීනව ආර්ථිකයට සිය විභව වර්ධන මට්ටමට ළඟාවීම සඳහා සහාය වනු ඇත.

## **දියුණු ආර්ථිකවල මුදල් ප්‍රතිපත්ති ලිහිල් කිරීමේ ක්‍රියාවලියෙහි මන්දගාමීවීමක් පෙන්නුම් කෙරේ**

ආර්ථික වර්ධනය මන්දගාමීවීම සහ අඩු උද්ධමන අපේක්ෂා හේතු කොටගෙන මුදල් ප්‍රතිපත්ති ලිහිල් කිරීමේ ක්‍රියාමාර්ග අනුගමනය කළ බොහෝ දියුණු ආර්ථික, මුදල් ප්‍රතිපත්තිය නවදුරටත් ලිහිල් කිරීම නාවකාලිකව නවතා ඇති බව පෙනේ. කෙසේ වෙතත්, බොහෝ නැගී එන වෙළඳපොළ ආර්ථිකවල ප්‍රතිපත්ති සම්පාදකයෝ ඔවුන්ගේ ආර්ථිකවල ක්‍රියාකාරීත්වය ඉහළ නැංවීමේ අරමුණින් ඉදිරි කාලය තුළදී සිය මුදල් ප්‍රතිපත්තිය නවදුරටත් ලිහිල් කිරීම සඳහා සූදානම්ව සිටිති.

### **දේශීය ආර්ථික ක්‍රියාකාරකම් ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වේ**

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශිත නාවකාලික ඇස්තමේන්තු අනුව, ශ්‍රී ලංකා ආර්ථිකය 2019 වසරේ දෙවන කාර්තුව තුළදී වාර්තා කළ සියයට 1.5 ක වර්ධනයෙන් අනතුරුව, 2019 වසරේ තෙවන කාර්තුව තුළදී සියයට 2.7 ක අඩු වේගයකින් වර්ධනය විය. කෘෂිකර්මාන්තය ආශ්‍රිත ක්‍රියාකාරකම් සුළු වශයෙන් සියයට 0.4 කින් වර්ධනය වූ අතර, සේවා සහ කර්මාන්ත ආශ්‍රිත ක්‍රියාකාරකම් පිළිවෙළින් සියයට 2.8 කින් සහ සියයට 3.3 කින් වර්ධනය විය. වර්ධනය වූ දේශපාලන ස්ථාවරත්වය සහ ආර්ථික කටයුතු වැඩිදියුණු කිරීම සඳහා ගනු ලබන කෙටිකාලීන ක්‍රියාමාර්ගවල සහාය ඇතිව ඉදිරියේදී ආර්ථික ක්‍රියාකාරකම් ස්ථාවරව වැඩිදියුණු වේ යැයි අපේක්ෂා කෙරේ. සුදුසු මැදිකාලීන සහ දිගුකාලීන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ හඳුන්වාදීම තුළින් මෙම වර්ධන ප්‍රවණතාව තිරසාරව පවත්වාගනු ඇතැයි අපේක්ෂා කෙරේ.

### **කෙටිකාලීනව උද්ධමනය පහළ මැදි තනි අගයක මට්ටමේ පවතිනු ඇති අතර, මැදි කාලීනව සියයට 4-6 පරාසයේ ස්ථායීව පවතිනු ඇත**

ආහාර උද්ධමනයේ පහළ යෑම හේතුවෙන්, කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද.) සහ ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද.) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මත පදනම්ව ගණනය කරනු ලබන මතුපිට උද්ධමනය 2019 නොවැම්බර් මාසයේදී පහළ ගියේය. ප්‍රධාන වශයෙන් බදු පහළ දැමීමේ සංශෝධන සහ තෝරාගත් පරිපාලිත මිල ගණන්වල සිදු කරන ලද පහළ දැමීම් හේතු කොටගෙන ඉදිරි කාල සීමාව තුළදී උද්ධමනය නවදුරටත් මන්දගාමී වනු ඇතැයි අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත්, කාලගුණයෙන් බලපෑමට ලක්වන ආහාර මිල ගණන්වල ප්‍රතිඵලයක් ලෙස, කෙටි කාලීනව

උද්ධමනයේ ඉහළ විචලනයක් ඇති විය හැකිය. මනාව පාලනය වූ උද්ධමන අපේක්ෂා සමඟ සෘණ නිමැවුම් පරතරය ක්‍රමයෙන් අඩුවීම තුළින් මැදි කාලීනව උද්ධමනය සියයට 4-6 පරාසයේ අඛණ්ඩව පවතිනු ඇතැයි පුරෝකථන මගින් පෙන්නුම් කෙරේ.

**අභියෝගාත්මක ආර්ථික තත්ත්වයන් මධ්‍යයේ විදේශීය අංශය සාපේක්ෂ වශයෙන් ස්ථාවරව පවතී**

ආනයන සැලකිය යුතු ලෙස පහළ යෑම සහ වෙළඳ භාණ්ඩ අපනයනවල වාර්තා වූ සුළු වර්ධනය හේතුවෙන් වෙළඳ ගිණුමෙහි හිඟය පහළයෑමත් සමඟ, 2019 වසරේ පළමු මාස දහය තුළදී වෙළඳ අංශයේ ක්‍රියාකාරීත්වය අඛණ්ඩව වර්ධනය විය. තාවකාලික දත්ත අනුව, 2019 වසරේ පළමු මාස නවය තුළදී ජංගම ගිණුමේ හිඟය, 2018 වසරේ ඊට අනුරූප කාලපරිච්ඡේදය හා සාපේක්ෂව සැලකිය යුතු ලෙස පහළයෑමක් පෙන්නුම් කරයි. පාස්කු ඉරිදා සිදු වූ ප්‍රහාරයෙන් අනතුරුව දැඩි ලෙස බලපෑමට ලක්වූ සංචාරක අංශය, එතැන් සිට අපේක්ෂිත මට්ටමටත් වඩා වේගයෙන් යථා තත්ත්වයට පත්වීමක් වාර්තා කළේය. වසර තුළදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් කිසියම් දුරකට පහළ මට්ටමක පැවති අතර, රජයේ සුරැකුම්පත් වෙළඳපොළ හා කොටස් වෙළඳපොළ වෙතින් ආයෝජන පිටතට ගලායෑමක් දක්නට ලැබුණි. කෙසේවෙතත්, වසර පුරා මිශ්‍ර හැසිරීමක් පෙන්නුම් කරමින්, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 2019 වසරේ මේ දක්වා කාලය තුළ සියයට 0.7 කින් අතිප්‍රමාණය විය. මේ අතර, 2019 නොවැම්බර් මස අවසානයට දළ නිල විදේශ සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 7.5 ක් වූ අතර, එය මාස 4.5 ක ආනයන ආවරණය කර ගැනීමට ප්‍රමාණවත් වේ.

**මුදල් සහ ණය සමස්තවල වර්ධනය 2020 වසරේදී වේගවත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ**

පෞද්ගලික අංශය වෙත ලබා දුන් ණය ප්‍රමාණය, 2019 වසරේ අගෝස්තු මාසයෙන් ආරම්භ වූ පසුගිය මාස හතර තුළදී ස්ථාවර වර්ධනයක් පෙන්නුම් කළද, පෞද්ගලික අංශය වෙත ලබා දුන් ණයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වර්ධනය, වසරේ මේ දක්වා කාලය තුළ අඛණ්ඩව මන්දගාමී විය. මන්දගාමී ණය වර්ධනය හේතු කොටගෙන පුළුල් මුදල් සැපයුමේ ( $M_{2b}$ ) වාර්ෂික ලක්ෂ්‍යමය වර්ධනයද මන්දගාමී විය. ණය පොලී අනුපාතිකවල අපේක්ෂිත අඛණ්ඩ පහළ යෑම සහ ආර්ථික ක්‍රියාකාරකම් වැඩිදියුණු කිරීම සඳහා හඳුන්වා දී ඇති ක්‍රියාමාර්ග සමඟ ඉදිරියේදී මුදල් සහ ණය සමස්ත ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

## **අඛණ්ඩව අඩු වූ වෙළඳපොළ ණය පොලී අනුපාතික තවදුරටත් අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරේ**

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගනු ලැබූ මුදල් සහ නියාමන ක්‍රියාමාර්ගවලට ප්‍රතිචාර වශයෙන් වෙළඳපොළ පොලී අනුපාතික අඛණ්ඩව පහළ ගියේය. කෙසේ වෙතත්, මේ දක්වා දක්නට ලද පොලී අනුපාතිකවල පහළයෑම අපේක්ෂා කළ මට්ටමට වඩා අඩු වන අතර, ඉදිරි කාලයේදී මූල්‍ය ආයතන විසින් ණය පොලී අනුපාතික නියම කර ඇති මට්ටම දක්වා පහළ දමනු ඇතැයි අපේක්ෂා කෙරේ.

## **ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ නොවෙනස්ව පවතී**

ඉහත සඳහන් කළ දැනට පවතින සහ අපේක්ෂිත ආර්ථික තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, දැනට පවතින ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය යෝග්‍ය බවත් ප්‍රතිපත්ති පොලී අනුපාතික තවදුරටත් වෙනස් කිරීමකින් තොරව වෙළඳපොළ ණය පොලී අනුපාතික අඩු වීම සඳහා ප්‍රමාණවත් අවකාශයක් ඇති බවත් 2019 දෙසැම්බර් මස 26 වැනි දින පැවති රැස්වීමේදී මුදල් මණ්ඩලයේ අදහස විය. දැනටමත් ප්‍රකාශයට පත් කර ඇති බදු සහන මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශ සඳහා බැංකු ණය ප්‍රාග්ධන ආපසු ගෙවීම් සඳහා යෝජිත සහන කාලය ආර්ථිකයට තවදුරටත් ශක්තියක් වනු ඇතැයි මුදල් මණ්ඩලය සඳහන් කළේය. මීට අමතරව, අනිගරු ජනාධිපතිතුමා විසින් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය 2020 ජනවාරි මස 03 වැනි දින ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂිත අතර, එය මැදිකාලීන පුළුල් ආර්ථික ප්‍රතිපත්ති රාමුව මෙන්ම රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දිශානතිය පිළිබඳ තවදුරටත් පැහැදිලි කිරීමක් සපයනු ඇත. ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 7.00 සහ සියයට 8.00 ක් ලෙස දැනට පවතින මට්ටමේ පවත්වා ගෙන යෑමට මුදල් මණ්ඩලය තීරණය කළේය.

මුදල් ප්‍රතිපත්ති තීරණය:	ප්‍රතිපත්ති පොලී අනුපාතික සහ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය නොවෙනස්ව පවතී
නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR)	සියයට 7.00
නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR)	සියයට 8.00
ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (SRR)	සියයට 5.00

**තොරතුරු සටහන:**

මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතාගේ ප්‍රධානත්වයෙන් 2019 දෙසැම්බර් මස 27 දින පෙ.ව. 10.30 ට ශ්‍රී ලංකා මහ බැංකුවේ සන්ථාගාරයේදී මාධ්‍ය හමුවක් පැවැත්වේ.

මීළඟ මුදල් ප්‍රතිපත්ති නිවේදනය 2020 ජනවාරි මස 30 වැනි දින නිකුත් කිරීමට නියමිතය.

# දත්ත ඇමුණුම

## සංඛ්‍යා සටහන 01: මූර්ත ද.දේ.නි.යේ වර්ධනය (තාවකාලික)

ආර්ථික කටයුතු	වාර්ෂික ලක්ෂ්‍යමය % වෙනස									
	2017		2018					2019		
	තෙවන කාර්තුව	වාර්ෂික	පළමු කාර්තුව	දෙවන කාර්තුව	තෙවන කාර්තුව	සිව්වන කාර්තුව	වාර්ෂික	පළමු කාර්තුව	දෙවන කාර්තුව	තෙවන කාර්තුව
කෘෂිකාර්මික	-2.0	<b>-0.4</b>	5.1	5.6	4.0	4.5	<b>4.8</b>	5.6	0.7	0.4
කර්මාන්ත	4.7	<b>4.1</b>	1.7	2.8	3.1	-3.6	<b>0.9</b>	2.9	1.3	3.3
සේවා	2.8	<b>3.6</b>	5.5	4.8	4.3	4.3	<b>4.7</b>	4.1	1.6	2.8
ද.දේ.නි	<b>3.2</b>	<b>3.4</b>	<b>4.0</b>	<b>3.9</b>	<b>3.5</b>	<b>1.8</b>	<b>3.2</b>	<b>3.7</b>	<b>1.5</b>	<b>2.7</b>

මූලාශ්‍රය: ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

## සංඛ්‍යා සටහන 02: උද්ධමනය

මාසය		දෙසැ-18	මාර්-19	ජූනි -19	ජූලි -19	අගෝ-19	සැප්-19	ඔක් -19	නොවැ.19
මතුපිට උද්ධමනය (වාර්ෂික ලක්ෂ්‍යමය % වෙනස)	කො.පා.මි.ද. (2013=100)	2.8	4.3	3.8	3.3	3.4	5.0	5.4	4.4
	ජා.පා.මි.ද. (2013=100)	0.4	2.9	2.1	2.2	3.4	5.0	5.6	4.1
මූලික උද්ධමනය (වාර්ෂික ලක්ෂ්‍යමය % වෙනස)	කො.පා.මි.ද. (2013=100)	3.1	5.6	5.8	5.7	5.6	5.6	5.5	5.1
	ජා.පා.මි.ද. (2013=100)	3.1	5.8	6.1	6.1	5.9	5.6	5.6	5.5

මූලාශ්‍රය: ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

**සංඛ්‍යා සටහන 03: මුදල් අංශයේ ප්‍රවණතා (තාවකාලික)**

දර්ශකය	ප්‍රමාණය (රුපියල් බිලියන)					වාර්ෂික ලක්ෂ්‍යමය % වෙනස				
	ජූලි 19	අගෝ 19	සැප් 19	ඔක් 19	නොවැ. 19	ජූලි 19	අගෝ 19	සැප් 19	ඔක් 19	නොවැ. 19
සංචිත මුදල්	888	913	915	908	919	-11.3	-9.1	-9.5	-9.0	-2.4
පුළුල් මුදල් සැපයුම (M <sub>2b</sub> )	7,355	7,397	7,443	7,456	7,473	8.2	7.7	7.4	6.7	6.1
ශුද්ධ විදේශීය වත්කම්	105	102	113	102	83	-39.0	-39.0	1,374.4	698.7	292.9
ශුද්ධ දේශීය වත්කම්	7,251	7,295	7,331	7,355	7,390	9.5	8.9	5.8	5.0	4.3
රජය වෙත ලබා දුන් ශුද්ධ ණය	2,704	2,752	2,732	2,729	2,702	21.4	21.1	12.5	12.6	9.6
රාජ්‍ය සංස්ථා සඳහා ලබා දුන් ණය	729	747	755	789	803	14.6	16.8	15.1	12.5	12.2
පෞද්ගලික අංශය වෙත ලබා දුන් ණය	5,604	5,626	5,680	5,706	5,753	7.7	7.2	6.1	5.1	4.4
පුළුල් මුදල් සැපයුම (M <sub>4</sub> )	9,082	9,133	9,211	9,244	9,267	9.0	8.7	8.3	8.1	7.6

*මූලය : ශ්‍රී ලංකා මහ බැංකුව*

**සංඛ්‍යා සටහන 04: පොලී අනුපාතික**

පොලී අනුපාතික (%)	2019 ජූනි අවසානයට	2019 ජූලි අවසානයට	2019 අගෝ. අවසානයට	2019 සැප්. අවසානයට	2019 ඔක්. අවසානයට	2019 නොවැ. අවසානයට	2019 දෙසැ. 26 දිනට
<b>ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික</b>							
නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය	7.50	7.50	7.00	7.00	7.00	7.00	7.00
නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය	8.50	8.50	8.00	8.00	8.00	8.00	8.00
<b>බර්ත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය (AWCMR)</b>	7.86	7.70	7.43	7.45	7.45	7.48	7.50
<b>භාණ්ඩාගාර බිල්පත් ඵලදා අනුපාතික (ප්‍රාථමික වෙළඳපොළ)</b>							
දින 91	8.24	7.85	7.63	7.62	7.49	7.45	7.51
දින 182	8.49	7.94	7.70	7.75	7.65	7.67	8.02
දින 364	8.70	8.21	8.22	8.41	8.35	8.29	8.45
<b>ණය අනුපාතික</b>							
බර්ත සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතිකය (AWPR) (සතිපතා)	11.52	10.89	10.66	10.49	10.44	10.15	10.04
බර්ත සාමාන්‍ය ණය අනුපාතිකය (AWLR)	14.36	14.22	14.04	13.91	13.71	13.65	-
බර්ත සාමාන්‍ය නව ණය අනුපාතිකය (AWNLR)	14.43	13.91	13.84	13.50	13.19	12.87	-
<b>තැන්පතු අනුපාතික</b>							
බර්ත සාමාන්‍ය තැන්පතු අනුපාතිකය (AWDR)	8.94	8.88	8.73	8.51	8.37	8.27	8.20
බර්ත සාමාන්‍ය ස්ථාවර තැන්පතු අනුපාතිකය (AWFDR)	11.07	10.97	10.74	10.46	10.27	10.14	10.05
බර්ත සාමාන්‍ය නව තැන්පතු අනුපාතිකය (AWNDR)	9.85	8.58	8.40	8.41	8.66	8.78	-

මූලය : ශ්‍රී ලංකා මහ බැංකුව